



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2021/46 - 2017 ජුනි මස 02 වැනි සිකුරාදා - 2017.06.02

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

විගණන පරීක්ෂක සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහයේ පරිශිෂ්ටය I(අ) ඡේදය සංශෝධනය කිරීම

1985 දෙසැම්බර් මස 20 වැනි දිනැති අංක 380/61 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති විගණන පරීක්ෂක සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහයේ පරිශිෂ්ටය I(අ) යටතේ වන අවසන් ඡේදය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සංශෝධනය කරන ලදුව, සංශෝධිත ඡේදය දැන ගැනීම සඳහා පළ කරනු ලැබේ.

මෙම සංශෝධනය 2016 දෙසැම්බර් මස 27 වැනි දින සිට ක්‍රියාත්මක වනු ලැබේ.

ඒ. කුලතුංග,
ලේකම් (වැ. බ.),
රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

2017 මැයි මස 19 වැනි දින,
අංක 177, නාවල පාර,
නාරාහේන්පිට,
කොළඹ 05,
රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ දී ය.

විගණන පරීක්ෂක සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහයේ පරිශිෂ්ටය I(අ) ඡේදය සංශෝධනය කිරීම

1985 දෙසැම්බර් මස 20 වැනි දිනැති අංක 380/61 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති විගණන පරීක්ෂක සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහයේ පරිශිෂ්ටය I(අ) යටතේ වන අවසන් ඡේදය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සංශෝධනය කරන ලදුව, සංශෝධිත ඡේදය දැන ගැනීම සඳහා පළ කරනු ලැබේ.

"ගණකාධිකරණය සහ විගණනය පිළිබඳ ප්‍රශ්න පත්‍ර සඳහා එකකට ලකුණු 150 බැගින් වේ. අනෙකුත් ප්‍රශ්න පත්‍ර දෙක සඳහා එකකට ලකුණු 100 බැගින් වේ. කාර්යක්ෂමතා කඩඉම් විභාගයෙන් සමත් කිරීම සඳහා සලකනු ලැබීම පිණිස එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණුවලින් අවම වශයෙන් සියයට 40ක් බැගින් අයදුම්කරුවන් විසින් ලබාගත යුතුය."

06-596

